

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද ස්ථාවර නියෝග 119(4) සම්බන්ධයෙන් නිරීක්ෂණ හා ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.


පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 183

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ


| රා.ගි.කා.සභාව විසින් පෙන්වා දෙන ලද අඩුපාඩු හා මහපෙන්වීම | ගණන්දීමේ නිලධාරී විසින් ගත් ක්‍රියා මාර්ග | වර්තමාන ප්‍රගති |
|---|---|---|
| විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සෑම විගණන විමසුමක් සඳහාම මසක් තුළ පිළිතුරු සපයා නොතිබුණි. | විගණන හා කළමණාකරන කමිටු රැස්වීම්වලදී මේ සම්බන්ධයෙන් මූලිකව සාකච්ඡා කර විගණන විමසුම් සඳහා මසක් තුළ පිළිතුරු ලබාදීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන් වෙත ලබාදී ඇත. | 2020 වසරේ 33.3% ක ප්‍රතිශතයක් ලෙස පැවතුන, මසක් තුළ විගණන විමසුම් සඳහා පිළිතුරු ලබාදීමේ ප්‍රතිශතය, 2022 වසර වන විට 90.9% දක්වා වර්ධනය කර ගෙන ඇත. |
| අභ්‍යන්තර විගණන විමසුම් සඳහා මසක් තුළ පිළිතුරු නොසැපයූ අවස්ථා වර්තමානය විය. | | 2020 වසරේ 72% ක ප්‍රතිශතයක් ලෙස පැවතුන, මසක් තුළ අභ්‍යන්තර විගණන විමසුම් සඳහා පිළිතුරු ලබාදීමේ ප්‍රතිශතය, 2022 වසර වන විට 81% දක්වා වර්ධනය කර ගෙන ඇත. |
| මු.රෙ.94(1) ප්‍රකාරව වැය විෂයකට සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් උපයෝජනය කළ පසු වර්ෂය අවසානයට ඉතිරි වූ ප්‍රතිපාදන සීමාව ඉක්මවන පරිදි බැරකම් වලට එළඹ තිබුණි. | බැරකම් ලේඛණයක් ආරම්භ කර නිසි පරිදි යථාවත් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර විගණන කළමණාකරන කමිටු වලදී ද ගණකාධිකාරී රැස්වීම් වලදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නිලධාරීන් දැනුවත් කර ඇත. | 2022 වසර වන විට ප්‍රතිපදාන සීමාව ඉක්මවා, බැරකම් ඇති නොවන පරිදි කටයුතු කර ඇත. |

| | | |
|--|--|---|
| <p>වර්ෂයකට වඩා වැඩි කාලයක සිට පැවත එන හිඟ ණය ශේෂ පැවතුනි.</p> | <p>විගණන කළමණාකාරන කමිටු රැස්වීම් වලදී ද ගණකාධිකාරී රැස්වීම් වලදී ද ප්‍රධාන කරුණක් ලෙස සාකච්ඡාවට භාජනය කරනු ලබන අතර හිඟ ණය ශේෂ අයකිරීම් සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇත.</p> | <p>2020.01.01 දිනට, වර්ෂයකට වඩා වැඩි කාලයක සිට පැවත එන රු. 1,538,041.38 ක හිඟ ණය ශේෂයක් පැවති අතර එම ණය ශේෂයෙන් 7%ක් වන රු. 100,883.62 ක මුදලක් 2020.12.31 දිනට අය කරගෙන ඇත. 2022.12.31 දින වන විට ඉහත පැවති ණය ශේෂයෙන් 41% ක ප්‍රතිශතයක් අය කර ගැනීමට කටයුතු කර ඇත.</p> |
| <p>ආයතනය පිළිබඳව මහජනයාට අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන ගොස් නොතිබුණි.</p> | <p>2021 වසරේ සිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළව www.colombo.dist.gov.lk වෙබ් ලිපිනයෙන් සම්බන්ධ වියහැකි පරිදි නිල වෙබ් අඩවියක් නිර්මාණය කරන ලදී.</p> | <p>දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා , එම කාර්යාලය සම්බන්ධ සහ මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් පිළිබඳ තොරතුරු මහජනතාවට දැන ගැනීමට අවස්ථාව සලසා ඇති අතරම මාර්ගගත ක්‍රමයට සැපයුම්කරුවන් ලියාපදිංචිය , වාහන රියදුරු බලපත්‍ර අලුත්කිරීමට අදාළ තොරතුරු , ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ තොරතුරු ලබා දීම වැනි පහසුකම්ද සලසා ඇත.</p> <p>තවද Tell to GA සේවාව මගින් මෙම කාර්යාලය සම්බන්ධ සියළු යෝජනා සහ පැමිණිලි පිළිබඳව සෘජුවම දිසාපතිවරයා දැනුවත් කිරීමේ අවස්ථාව සලසා ඇත.</p> |
| <p>සැලසුම්ගත පුහුණු අවස්ථාවලින් ලබාදී තිබූ පුහුණු අවස්ථා ප්‍රමාණය 50%ට වඩා අඩු මට්ටමක පැවතුණි.</p> | <p>2020 වර්ෂයේ පැවති කොවිඩ් තත්ත්වය හමුවේ , නිලධාරීන් කැඳවීම සීමාසහිත වීම මත පුහුණු අවස්ථාව ලබාදීම 50% අවම වී ඇත.</p> | <p>වර්තමානය වන විට , පවතින ප්‍රතිපාදන සීමාව යටතේ නිලධාරීන්ට උපරිම පුහුණු අවස්ථා සලසා දීමට කටයුතු කර ඇත.</p> |

| | | |
|--|---|--|
| හදුනාගත් සේවා ඉලක්ක සපුරා ගැනීම මැන බැලීම සඳහා ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි. | සේවා ඉලක්ක මැන බැලීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට නිලධාරීන් දැණුවත් කර ඇත. | වර්තමානය වන විට මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇත. |
| හදුනාගත් ඉලක්ක පිළිබඳ විස්තර 2019 ජනවාරි 15ට පෙර විගණකාධිපතිවරයාට පිටපත් සහිතව අමාත්‍යාංශය වෙත යොමු කර නොතිබුණි. | ඉදිරි වසර වලදී නියමිත දිනට වාර්තාව ඉදිරිපත් කිරීමට නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. | 2022 වසරට අදාළ හදුනාගත් ඉලක්ක පිළිබඳ විස්තර , ජනවාරි 15 වන විට විගණකාධිපතිවරයාට සහ අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. |


 දිස්ත්‍රික් ලේකම්
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
 කොළඹ

කේ. ඩී. විජේසිරි
 දිස්ත්‍රික් ලේකම්/දිසාපති
 කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය


 ප්‍රධාන ගණකාධිකාරී
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
 කොළඹ

පී. ජයවීර
 ප්‍රධාන ගණකාධිකාරී
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
 කොළඹ.

ලේකම්තුමාගේ නිර්දේශය

දිස්ත්‍රික් ලේකම් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිර්දේශ කරන අතර පෙන්වා දී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් පෞද්ගලික අවධානය යොමු කරමින් ඒවා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් ලබා දී ඇත.



නිල් බණ්ඩාර හපුහින්න


ලේකම්,

රාජ්‍ය පරිපාලන සේවයේ නියුක්ත, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු අංශය

ඇමතිතුමාගේ නිර්දේශය හා ගෙන ඇති ක්‍රියාමාර්ග

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇති උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එම අඩුපාඩු නැවත ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා විසින් අමාත්‍යාංශ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දී ඇති අතර එම ක්‍රියා මාර්ග මගින් 2023 වර්ෂය තුළ දී සාධනීය මට්ටම ප්‍රශස්ත මට්ටමට ලඟාකර ගැනීමට අපේක්ෂා කරමි.



දිනේෂ් ගුණවර්ධන (පා.ම.)

අග්‍රාමාත්‍යතුමා සහ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය.